



සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව

சமுர்த்தி அபிவிருத்தி திணைக்களம்

Department of Samurdhi Development



සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
சமூக வலுவூட்டல் அமைச்சு
MINISTRY OF SOCIAL EMPOWERMENT

මගේ අංකය
எனது இல
My No

DSD/HO/SW/14/18/04/18

ඔබේ අංකය
உமது இல
Your No

දිනය
திகதி
Date

2018.08.09

සියළුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත,

නව සමෘද්ධි සහනාධාර ලබාදීම සඳහා සුදුසු පවුල් තෝරාගැනීම

දිවයින පුරා විසිරී සිටින අඩු ආදායම්ලාභී පවුල් එක්ලක්ෂ පනස්දහසක් (150,000) සඳහා පළමු අදියරේ දී සමෘද්ධි සහනාධාර ලබාදීමට රජය තීරණය කර තිබූ අතර ඉල්ලුම්පත්‍ර භාරගැනීම 2018.07.31 දිනෙන් අවසන් විය.

ඒ අනුව පහත සඳහන් පරිදි කටයුතු කරන මෙන් කාරුණිකව දන්වමි.

01. 2018 ජූලි 31 දින තෙක් අයදුම්පත්‍ර සියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත එක් රැස් කර ගැනීම.

02. පහත සඳහන් අයගෙන් සැදුම්ලත් කමිටුවක් මගින් අදාළ තේරීම් සිදු කිරීම.

I. ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම් හෝ මේ වන විට නම්කර ඇති බලයලත් නිලධාරියෙකු (කමිටුවේ සභාපති)

II. සමෘද්ධි මූලස්ථාන කළමනාකරු

III. සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානය සඳහා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරනු ලබන හෝ තෝරාගෙන ඇති සාමාජිකයන් තිදෙනා.

(මාගේ අංක DSD/HO/09/CBO/ප්‍රා.ස./දි.ක./සාමා.පත්. සහ 2018.07.05 දිනැතිව ඔබට ද පිටපතක් සහිතව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යවන ලද ලිපි මගින් මෙම කමිටුව 2018.07.15 දිනට පෙර පත් කර ගැනීමට උපදෙස් ලබා දී ඇත.)

මීට අමතරව පහත නිලධාරීන් වසම් මට්ටමින් මෙම කමිටුවට සහභාගී කරවා ගත යුතුය.

- i. සමෘද්ධි සංවර්ධන නිලධාරී
- ii. ග්‍රාම නිලධාරී
- iii. ආර්ථික සංවර්ධන නිලධාරී
- iv. ප්‍රජා මූල සංවිධානයේ සභාපති

1 වන අදියර, 4 වන මහල, සෙන්සිරිපාය, බත්තරමුල්ල. /1st ම ක.උ.ම.ම, 4 වන මා.අ.සෙත්සිරිපාය පත්තරාමුල්ල /1st Step, 4 th floor, Sethsiripaya Battaramulla

අධ්‍යක්ෂ ජනරාල්
பணிப்பாளர் தலைமையதிபதி
Director General
Tel- 011-2871672/2872202
Fax - 011-2889002
E-mail- dg@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (පාලන හා ආයතන)
பணிப்பாளர் (நிர்வாகம்/தாபனம்)
Director (Admin & Establishment)
011-2873799
011-2873996
diradmin@samurdhi.gov.lk
Hot Line :0112-889007

ප්‍රධාන ගණකාධිකාරී
பிரதான கணக்காளர்
Chief Accountant
011-2869742
011-2869742
finance@samurdhi.gov.lk

අධ්‍යක්ෂ (ක්ෂුද්‍ර මූල්‍ය)
பணிப்பாளர் (குறு நிதி)
Director (Micro Finance)
011-2889003
011-2887469
Hot Line:0112-885582

කාර්යාලය
அலுவலகம்
Office
0112872202
Hot Line: 011- 2887722

03. ඔබ කාර්යාලයට ලැබුණු සියළුම සමාදේශි සහනාධාර ඉල්ලුම්පත් ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් ගොනු ගත කොට, නාම ලේඛන සකස් කර ගැනීමෙන් අනතුරුව ඒ ඒ වසම සඳහා නිශ්චිත දින/වේලාවල් නියම කොට ගෙන ඉහත කී කමිටුව රැස් වී සුදුස්සන් තෝරා ගැනීම.

04. එක් එක් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් තෝරා ගනු ලබන සමාදේශි සහනාධාරය ලබා දීමට සුදුසුකම්ලත් අය පිළිබඳ සංඛ්‍යාත්මක තොරතුරු මේ සමග ඇති ඇමුණුම් අංක 01 ප්‍රකාරව සකස් කොට 2018.08.20 දිනට හෝ ඊට ප්‍රථම අදාළ දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම්ට ද පිටපත් සහිතව දිස්ත්‍රික් සමාදේශි අධ්‍යක්ෂ වෙත යැවීම. (පොරොත්තු ලේඛනවල සිටින සුදුසුකම්ලත් අයදුම්කරුවන් ද මෙයට ඇතුළත් කළ යුතු වේ.

මේ අනුව ඉහත සඳහන් ක්‍රමවේදය අනුගමනය කර සමාදේශි සහනාධාරය ලබා දීම සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ කර්තව්‍ය සාර්ථකව ඉටු කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



ජේ. දඩල්ලගේ,
අධ්‍යක්ෂ ජනරාල්.